

CA



THE INSTITUTE OF
CHARTERED ACCOUNTANTS
OF SRI LANKA

SUGGESTED SOLUTIONS

**KE1 – Financial Accounting & Reporting
Fundamentals**

සැප්තේමැබර් 2017

1 වන කොටස

පිළිණුරු 01

1.1

ඉගෙනුම් එලය: 1.2.4
පිටු අංක : 33
නිවැරදි පිළිණුර : B

1.2

ඉගෙනුම් එලය: 1.2.5
පිටු අංක : 57
නිවැරදි පිළිණුර : D

1.3

ඉගෙනුම් එලය: 1.2.9
පිටු අංක : 45
නිවැරදි පිළිණුර : C

1.4

ඉගෙනුම් එලය: 2.1.4
පිටු අංක : 76
නිවැරදි පිළිණුර : B

1.5

ඉගෙනුම් එලය: 2.3.2
පිටු අංක : 128
නිවැරදි පිළිණුර : C

1.6

ඉගෙනුම් එලය: 4.5.3
පිටු අංක : 515
නිවැරදි පිළිණුර : D

1.7

ඉගෙනුම් එලය: 4.7.2
පිටු අංක : 661-662
නිවැරදි පිළිණුර : A

1.8

ඉගෙනුම් එලය: 4.9.3
පිටු අංක : 597
නිවැරදි පිළිතුර : D

1.9

ඉගෙනුම් එලය: 4.11.2
පිටු අංක : 633
නිවැරදි පිළිතුර : D

1.10

ඉගෙනුම් එලය: 4.12.3
පිටු අංක : 648
නිවැරදි පිළිතුර : C

(2 x 10 = මුළු ගණනා 20)

පිළිතුරු 02

2.1

ඉගෙනුම් එලය: 1.1.4

පිටු අංක : 17

- i. ව්‍යාපාරයේ කළමණාකාරීන්ටය කොතරම් තොදින් කටයුතු කරනවාද යන්න දැනගැනීමට අවශ්‍ය වේ. ඔවුන්ගේ ව්‍යාපාරය කොතරම් ලාභදායීද යන්න සහ ඔවුන්ගේ පූද්ගලික භාරිතය සඳහා කොපමණ ලාභ ප්‍රමාණයක් ව්‍යාපාරයෙන් ආපසු ලබාගැනීමට හැකියාවක් පවතිද යන්න දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය වේ.

හෝ

ආයෝජනය තව දුරටත් තබා ගන්නෙහිද, නැවත ආයෝජනය කරන්නෙහිද හෝ ප්‍රති ආයෝජනය කරන්නෙහිද යන්න තීරණය කිරීමට.

- ii. පොල ගෙවීම් නොකඩවා කරගෙන යාමට සහ අවසානයේදී ණය වශයෙන් ලබාදුන් මුදල් ප්‍රමාණයන් ආපසු ගෙවීමට ව්‍යාපාරයට හැකියාවක් ඇතිව/ පවතින බව සහතික කරගැනීම සඳහා ව්‍යාපාරයට මුදා සපයන්නන් හට මූල්‍ය තොරතුරු අවශ්‍ය වේ. එමෙන්ම ඉදිරියේදී තවදුරටත් එය පහසු කම් ලබාදීම තීරණය කිරීමටත් මූල්‍ය තොරතුරු අවශ්‍ය වේ.
- iii. රිකුණුම් බදු ද අනුළත්ව සමාගම විසින් ගෙවීය යුතු බදු ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා බදු අධිකාරීන්ට ව්‍යාපාරික ලාභ පිළිබඳව දැනගැනීමට අවශ්‍ය වේ.

2.2

ඉගෙනුම් එලය: 4.13

පිටු අංක : 709

1. කොටසක ඉපයුම්.
2. අනුරු මූල්‍ය වාර්තාකරණය.
3. කාණ්ඩ වාර්තාකරණය (segment reporting)
4. රිකිනීම සඳහා තබා ඇති ජාගම නොවන ව්‍යුහම් (හෝ අපහරන කණ්ඩායම්) ලෙස වර්ගීකරණය.

2.3

ඉගෙනුම් එලය: 1.2.6

පිටු අංක : 50

විශ්වාසවන්න ඉදිරිපත් කිරීම සඳහා තොරතුරු,
සම්පූර්ණ රිය යුතුය.
වැරදි වලින් තොරවිය යුතුය.
මධ්‍යස්ථාන රිය යුතුය.

2.4

ඉගෙනුම් එලය: 2.1.2
පිටු අංක : 70 - 71
i. හාණ්ඩ ලැබීම් ප්‍රවාය. ii. හර පත. iii. මුදල ලැබීමේ කුරිතාන්සිය.

2.5

ඉගෙනුම් එලය: 2.2.3
පිටු අංක : 108
i. ගෙවිය යුතු රිදුලිය ගිණුම මුදල / බැණු ii. ජායා පිටපත් යන්ත්‍රය/දේපල පිරියන හා උපකරණ කාර්යාල උපකරණ ගිණුම ගෙවිය යුතු ගිණුම (සි/ස Z පුද්ගලික සමාගම) iii. මුදල වෙළඳ ලැබිය යුතු
හර රු. 4,500 බැර රු. 4,500 හර රු. 35,000 බැර රු. 35,000 හර රු. 5,000 බැර රු. 5,000

2.6

ඉගෙනුම් එලය: 2.3.4
පිටු අංක : 133 - 134
වාසි <ul style="list-style-type: none">- විශේෂඥයින් තොවන පාර්ශවයන්ටද හාරිතා කිරීමට හැකිවීම.- විශාල දත්ත ප්‍රමාණයක් ඉතා ඉක්මණින් ත්‍රියාවලිකරණයට ලක් කළ හැකිවීම.- අනින් ගනුදෙනු වාර්තා කිරීම සහ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට සාපේක්ෂව වධා නිවැරදි වීම.- විශාල දත්ත ප්‍රමාණයක් හැසිරීමට හැකි වීම.- පරිගණකයට දත්ත යෙදුමේන් අනතුරුව, පරිගණකගත පද්ධතියකට, ක්ෂේක්ව දත්ත විශ්ලේෂණය කොට කළමණකරණය සඳහා ප්‍රයෝගීනවත් වන පාලන තොරතුරු ඉදිරිපත් කළ හැකි බව.- වස්තු අවසාන මූල්‍ය වාර්තා ලබාදීමට පහසුවීම.- දෙන ලද කාලයකදී, ත්‍රියාවලිකරණයට ලක්කරන ලද මූල්‍ය තොරතුරු ඉතා ඉක්මණින් ලබාදීමට පහසුකම් සැලයීම.- තොරතුරුවල පසු වාර්තා තබා ගැනීමට (back up) පහසුකම් සැලයීම.- දුරස්ථා ප්‍රදේශවල සිට මෙහෙයුමේ හැකියාව.

අවාසි.

- පර්ගණක පදනම් මූලිකව ස්ථාපිත කිරීම, පුද්ගලයන් පුහුණු කිරීම ආදියට වැයවන කාලය සහ පිරිවය අධික රීම.
- ආරක්ෂක පර්ක්ජාවන්ගේ අවකාශවය.
- පදනම් අංකනයන් සහ පරික්ජාවන් ගොඩනැගීමට සිදුවීම.
- විගණන පියමග හින රීම (audit trail).
- ස්වයංක්‍රීය පර්ගණක පදනම් ස්ථාපිත කිරීමත් සමඟ සේවක විරෝධතා ඇතිවිය හැකි වීම.
- පර්ගණක වෙළඳ හෝ අනවසරයෙන් දත්ත ලබාගැනීම (hacking) නිසා දත්ත නැතිවීමේ හැකියාව.

2.7

ඉගෙනුම් තුළය: 3.3.1

පිටු අංක : 375

(i) බැංක /මුදල
ණය ගිණුම - කමල්
නර රු. 250,000
බැර රු. 250,000

(හවුල් ව්‍යාපාරය සඳහා කමල් රිසින් ලබාදුන් ඣය වාර්තා කිරීම.)

පොල රියදුම
ජාල ගිණුම - කමල්
නර රු. 2,917
බැර රු. 2,917

(කමල්ගේ ඣය මත මාර්තු මාසය සඳහා වන ගෙවිය යුතු පොලය වාර්තා කිරීම.)

(ii) හවුල්කරුවන්ගේ වැටුප් ගිණුම (රිස්පරන ගිණුම)
ජාල ගිණුම - කමල්
ජාල ගිණුම - සුනිල්
නර රු. 40,000
බැර රු. 20,000
බැර රු. 20,000

(මාර්තු මාසය සඳහා හවුල්කරුවන්ට ගෙවිය යුතු වැටුප් වාර්තා කිරීම)

2.8

ඉගෙනුම් එලය:3.6.2
පිටු අංක : 727-737
$\text{යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ} = \frac{\text{පොලී බදු සහ බදුවලට පෙර ලාභය}}{\text{යෙදවූ ප්‍රාග්ධනය}} \times 100$ $= \frac{(6,000+500)}{(12,500+2,500)} \times 100 = 43.33\%$
$\text{වත්කම් පිරිවැවුම් අනුපාතය} = \frac{\text{විකණුම්}}{\text{යෙදවූ ප්‍රාග්ධනය}} = 24,000/15,000 = වාර 1.6$
$\text{පොල ආවරණය} = \frac{\text{පොලී බදු සහ බදුවලට පෙර ලාභය}}{\text{පොලී වියදම}} = \frac{(6,000+500)}{500} = වාර 13$

2.9

ඉගෙනුම් එලය:4.1.3
පිටු අංක : 455
<ul style="list-style-type: none"> අස්ථිත්වයේ සාමාන්‍ය මෙහෙයුම් විකාශ තුළදී නිරවුල් කිරීමට අපේක්ෂා කරන විට. වාර්තාකරන දිනයේ සිට මාස දොළඟක් තුළ නිරවුල් කිරීමට අපේක්ෂිත රිට. ප්‍රාථමිකව රිකිනීමේ අංමුණු සඳහා රඳවා තබාගෙන ඇති විට. අවම වශයෙන් වාර්තාකරන කාලපර්විපේදයෙන් මාස 12 කට පසට වුවද, මුදල් කෝ වෙනත් වත්කම් පවරාදීම මහින්, වගකීම නිරවුල් කිරීම කළ දැමීමට/රිලමිගනය කිරීමට, වාර්තාකරන දිනයේදී අයිතියක් නොමැත. අනෙන් ප්‍රාථමිකවයේ කැමැත්ත පර්දි, වගකීමක කොන්දේසි අනුව, යේකන්ද සාධන පත්‍ර නිකුතුව මහින් වගකීම නිරවුල් කිරීම, එහි වාර්ගිකරණයට බලපෑමක් ඇති නොකරයි.

2.10

ඉගෙනුම් එලය: 4.6.7	
පිටු අංක : 475	
(a)	<p>පෙර කාලපර්වීපේද වැරදි යනු, පෙර කාලපර්වීපේද එකක් හෝ වැඩිගණනක් සඳහා;</p> <ul style="list-style-type: none">• එම කාලපර්වීපේද සඳහා වූ මූල්‍ය ප්‍රකාශන තිකුන් කිරීමට අනුමත කරන අවස්ථාවේ පැවති සහ• එම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ තැකි විශ්වාසදායී තොරතුරු භාවිතා කිරීමට අයමත් වීමේ හෝ නියමාකාරයෙන් භාවිතා නොකිරීමේ ප්‍රතිච්චයක් ලෙස අස්ථිත්වයේ පෙර කාලපර්වීපේද එකක හෝ කිහිපයක තිබිය තැකි මගහැරුම් සහ නිසිලෙස නොදැක්වීමිය.
(b)	<p>ශ්‍ර.ල.ගි.ප. 8 ට අනුව පෙර කාලපර්වීපේද වැරදි අනිතයේ සිට බලපාන පරිදි නිවැරදි කළ යුතුය. (retrospective restatement)</p>

(මුළු ලකුණු 30)

2 කොටස

පිළිඳුර 03

ඉගෙනුම් එලය: 2.6
පිටු අංක : 284 - 311

(a) (i)

නිවැරදිකරන ලද ලැබිය යුතු පාලන ගිණුම	
(රු.)	(රු.)
දෙන ලද ගේජය	23,880
අධිවේත් සටහන්කළ රිකුණුම්	1,000
අගරු වෙක්පත්	2,000
	<hr/>
	26,880
ගේජය ඉ/ගේ	14,280
	<hr/>

(ii)

(රු.)
නියගැනී ගිණුම් ලැයිස්තුව අනුව ගේජය
3,980
<u>එකතුකළා</u>
මහනැරණු රිකුණුම්
2,500
බැර ගේජයක් ලෙස ඇතුළත්වූ හර ගේජය (2×900)
1,800
මහනැරණු ගේජය
7,000
<u>අධිකළා</u>
දුන් වට්ටම්
(1,000)
නිවැරදි කරන ලද නියගැනී පාලන ගිණුම අනුව ගේජය
<hr/> 14,280

(b) වෙළද වට්ටම් යනු, තොග වෙළෙන්දෙකු, නිෂ්පාදකයෙකු හෝ සිල්ලර වෙළෙන්දෙකු වියින් දෙනු ලබන දුවායක ලැයිස්තුගත මිලන් කරන අඩුකිරීමකි. එය බොහෝරීට දෙනු ලබන්නේ තොග වශයෙන් මිලට ගැනීමේ ඇතුළත් සිදුකරන විටදිය. වෙළද වට්ටම් සඳහා කිසිදු ගිණුම්කරණ සටහන් තැබීමක් සිදු නොකරයි.

මුදලින් ගෙවීම් කිරීමේද හෝ එකතුවූ කාලයීමාවක් ඇතුළත ගෙවීම් සිදුකිරීමේද ගෙවීය යුතු අගයෙන් සිදුකරන අඩුකිරීමක් මුදල් වට්ටම් ලෙස හැදින්වේ.

(මුළු ලකුණ 10)

පිළිබඳ 04

ඉගෙනුම් එලය: 2.5, 2.7

පිටු අංක : 271 – 279, 328

(a)

	මුළු වත්කම් (රු.)	ලාභය (රු.)
ප්‍රශ්නයේ සදහන් වන පරිදි	565,000	45,200
ප්‍රාග්ධනීන් කරන ලද නඩත්තු පිරිවැය	(10,000)	(10,000)
නඩත්තු පිරිවැය මත ක්ෂේත්‍රයේ	2,000	2,000
අඩුවෙන් සටහන් වූ රික්තුම්	3,000	3,000
වර්තාවකානයට පසුව ලද තොග	(15,000)	(15,000)
ගැලපුම් කරන ලද වට්නාකම්	545,000	<u>25,200</u>

(b) (i)

බැංකුවේ ඇති මුදල් ගිණුම (රු.)		
සාම්‍ර තැන්පතු	1,500	යේශය (බැංකු අයිරාව)
සැපුලුම්කරුගේ වෙක්පතේ		75,900
වැරදීම	900	බැංකු ගාස්තු
ලද ලාභාංච	5,000	අඩුවෙන් එකතුකළ ප්‍රමාණය
නිවැරදි කරනලද යේශය ප/ගේ	<u>80,000</u>	
	<u>87,400</u>	
නිවැරදි කරනලද යේශය ඉ/ගේ		<u>87,400</u>
		<u>80,000</u>

(ii)

	(රු.)
<u>බැංකු සැපුලුම් ප්‍රකාශය</u>	
බැංකු ප්‍රකාශනය අනුව යේශය(වායිදායක)	30,000
<u>එකතුකළ</u>	
නියෝගාංශය තොවු වෙක්පත්	64,000
<u>අධිකලා</u>	
ඉදිරිපත් තොකළ වෙක්පත	<u>(174,000)</u>
බැංකුවේ ඇති මුදල් ගිණුමට අනුව යේශය (බැංකු අයිරා)	<u>(80,000)</u>

(මුළු කෙතු 10)

පිළිඳුර 05

ඉගෙනුම් එලය: 3.4

පිටු අංක : 428 - 439

(a) 2017.03.31 න් අවසන් වර්ෂය සඳහා සාමාර්ක ගාස්තු ගිණුම

	රු.		රු.
ඉ/ගේ යෝශය (හිහ සා/මුදල)	30,000	ඉ/ගේ යෝශය (ඉදිරියට ලද සා/මුදල)	50,000
		සාමාර්ක ගාස්තු ලැබීම් 2015/16	20,000
		2016/17	980,000
ආදායම් හා වියදම් ගිණුම	1,070,000	2017/18	60,000
		කල් ඉකුත්වූ සාමාර්ක මුදල කපා හැරීම්	10,000
යෝශය ප/ගේ (ඉදිරියට ලද සා/මුදල)	60,000	යෝශය ප/ගේ (හිහ සා/මුදල)	40,000
	1,160,000		1,160,000

(b) 2017.03.31 න් අවසන් වර්ෂය සඳහා කධා සමාර්දය ආදායම් හා වියදම්

	රු.		රු.
පර්පාලන වියදම් (480,000 + 2,000)	482,000	සා/මුදල් ආදායම	1,070,000
ගොඩනැගිලි ක්ෂේත්‍රය	50,000	මන්පැන්තලේ ලාභය	11,400
ක්විඛ උපකරණ ක්ෂේත්‍රය (200,000 + 45,000)	245,000	ක්විඛ තරගයේ ලාභය (362,000 - 280,000)	82,000
කල් ඉකුත්වූ සා/මුදල කපා හැරීම්	10,000	ක්විඛ උපකරණ කුලියට ගැනීම්	125,000
වියදම් ඉකුම්වූ ආදායම	501,400		
	1,288,400		1,288,400

මත්පැන් හලේ වෙළද ගිණුම

	රු.	රු.
විකාශනුම්		1,620,000
විකාශනුම් පිරිවැය		
අවසන් තොගය	79,000	
ගැණුම්	980,000	
	1,059,000	
අවසන් තොගය	(42,000)	(1,017,000)
දළ ලාභය		603,000
රියදම්		
මත්පැන් හලෙහි වේනන	(365,000)	
ක්ෂේත්‍රය මිශ්‍ර (580,000 * 20%)	(116,000)	
මත්පැන් හලෙහි වියදම් (110,000 - 3,000 + 3,600 උපවිත රිදුලිය)	(110,600)	(591,600)
වර්ෂය සඳහා ලාභය		11,400

(මුළු ලකුණු 10)

පිළිඳුර 06

දූගෙනුම් එලය: 4.4

පිටු අංක : 677 - 695

තීරාපා වේබිස්ස් පුද්ගලික සමාගම.	
2017 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	
	රු.000
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය	
බදු පෙර ඇද්ධ ලාභය	648,667
ගැලීම්	
ක්‍රෝයලිම (645,967-185,000 -491,800)	30,833
පොල වියදම	4,500
ආයෝජන රිකිණීම මත ලාභ	(31,000)
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය	653,000
වෙළඳ හා වෙනත් ලැබිය යුතු දැ අඩවිම්	5,000
තොග වැඩිවිම්	(215,000)
වෙළඳ ගෙවිය යුතු දැ අඩවිම්	(100,000)
මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය	343,000
පොල ගෙවීම්	(3,000)
ආදායම් බදු ගෙවීම්	(35,200)
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද/යෙදවු ඇද්ධ මුදල් ප්‍රවාහය	304,800
ආයෝජන ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය	
දේපල,පිරියන හා උපකරණ මිලට ගැනීම්	(491,800)
ආයෝජන රිකිණීමෙන් ලද මුදල්	56,000
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද/යෙදවු ඇද්ධ මුදල් ප්‍රවාහය	(435,800)
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහය	
කොටස් ප්‍රාග්ධනය නිකුතුවෙන් ලද මුදල්	50,000
දිගුකාලීන ගාය ලබාගැනීම	150,000
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද/යෙදවු ඇද්ධ මුදල් ප්‍රවාහය	200,000
මුදල් හා මුදල් සමාන දැ වල ඇද්ධ වැඩිවිම්/(අඩවිම්)	69,000
2016.04.01 දිනට මුදල් හා මුදල් සමාන දැ	35,000
2017.03.31 දිනට මුදල් හා මුදල් සමාන දැ	104,000

(මුළු ලකුණු 10)

පිළිණුරු 07

ඉගෙනුම් එලය: 3.2

පිටු අංක :388 - 407

(i)

ධෙල්ටා එ.එල්.සි

2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ටිස්තීර්ණ ආදායම් ප්‍රකාශය

	(රු.'000)
විකුණුම්	274,500
විකුණුම් පිරිවැය	(202,600)
දළ ලාභය	71,900
වෙනත් ආදායම් : යාධාරණ අගය තුළින් නොගත් අතිර්ක්තය/ලාභය	250
පර්පාලන වියදම් (21,600 -360(පාර්නෝලිත ගෙවීම්) +670(පාර්නෝලිත සඳහා වෙනකිරීම්)-1,018 (ක්ෂේරීම්))	(22,928)
විකිණීමේ භා බෙදාහැරීමේ වියදම් (19,780 + 79 (මෙය සඳහා වෙනකිරීම්) + 3,720 (ක්ෂේරීම්) + 320 (බොල් මාය))	(23,899)
වෙනත් වියදම්	(200)
බදු පෙර ලාභය	25,123
ආදායම් බදු වියදම් (6,200 + 200)	(6,400)
වර්ෂය සඳහා ගුද්ධ ලාභය	18,723
වෙනත් ටිස්තීර්ණ ආදායම	
ප්‍රත්‍යාග්‍රහණ අතිර්ක්තය	600
මුළු ටිස්තීර්ණ ආදායම	19,323

(ii)

ධෙල්ටා එ.එල්.සි

2017.03.31 දිනෙන් අවසන් වසර සඳහා උක්නයිඛය වෙනය්වීමේ ප්‍රකාශය

	ප්‍රකාශන ප්‍රාග්ධනය	ප්‍රත්‍යාග්‍රහණ සංඝිත	රඳවාගත් ලාභ	මුළු එකතුව
	(රු.'000)	(රු.'000)	(රු.'000)	(රු.'000)
2016.03.31 දිනට ගේජය	21,000	5,000	4,850	30,850
ගුද්ධ ලාභය	-	-	18,723	18,723
වෙනත් ටිස්තීර්ණ ආදායම				
ප්‍රත්‍යාග්‍රහණ අතිර්ක්තය	-	600	-	600
ගෙවූ ලාභාය	-	-	(2,000)	(2,000)
2017.03.31 දින ගේජය	21,000	5,600	21,573	48,173

(iii)

ධෙලටා එ.එල්.සී
2017.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

රංගම නොවන වත්කම්	(රු.'000)
දේපල, පිරියන හා උපකරණ	24,322
මුළු රංගම නොවන වත්කම්	24,322
රංගම වත්කම්	
තොග (20,800-200)	20,600
වෙළඳ ලැබිය යුතු (9,500-320(බොලු)-459(වෙනසකිරීම))	8,721
ලාභාලාභ මහින්සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම්	2,750
මුදල් හා මුදල් සමාන දැ	3,220
මුළු රංගම වත්කම්	35,291
මුළු වත්කම්	59,613
ස්කන්දය හා වගකීම්	
ප්‍රකාශිත ප්‍රාග්ධනය	21,000
ප්‍රත්‍යාගණ්න සංවිත	5,600
රද්වාගත් ලාභ	21,573
මුළු ස්කන්දය	48,173
රංගම නොවන වගකීම්	
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම	3,540
රංගම වගකීම්	
වෙළඳ ගෙවිය යුතු	6,500
ගෙවිය යුතු ආදායම් බැඳු	1,400
මුළු රංගම වගකීම්	7,900
මුළු ස්කන්දය සහ වගකීම්	59,613

(iv)

දේපල, පිරියත හා උපකරණ සටහන

	(රු. '000)				
	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් වාහන	ලීඛඩ කාර්යාල උපකරණ	විකුත්ව
පිරිවැය/තක්සේරුව					
2016.04.01 දිනට ගේෂය	10,000	9,000	14,600	5,640	39,240
ප්‍රත්‍යාගණ්‍යනය	-	-	600	-	600
විකුතුකිරීම්	-	-	-	160	160
ක්ෂේපෙලීම් මත ප්‍රත්‍යාගණ්‍යනය මාරුකිරීම	_____	_____	(5,660)	_____	(5,660)
2017.04.01 දිනට ගේෂය	<u>10,000</u>	<u>9,000</u>	<u>9,540</u>	<u>5,800</u>	<u>34,340</u>
සමුව්වීත ක්ෂේප					
2016.04.01 දිනට ගේෂය	-	4,700	4,200	2,040	10,940
ප්‍රත්‍යාගණ්‍යනය	-		(5,660)	-	(5,660)
වර්ෂය සඳහා ක්ෂේප කිරීම්	-	450	3,720*	568	4,738
2017.03.31 දිනට ගේෂය	_____	<u>5,150</u>	<u>2,260</u>	<u>2,608</u>	<u>10,018</u>
ශ්‍රද්ධ පොත් අගය	<u>10,000</u>	<u>3,850</u>	<u>7,280</u>	<u>3,192</u>	<u>24,322</u>

මෝටර් වාහන ක්ෂේපෙලීම් (රු.'000)			
2016.10.01 දක්වා	14,600	20%	1,460
2017.03.31 දින සිට 2017.03.31 දක්වා			
නියාන් මෝටර් රථය	1,000	25%	125
වෙනත් මෝටර් වාහන (සටහන 1)	8,540	50%	2,135
විකුත්ව			3,720*

සටහන 01

2016.10.01 දක්වා මෝටර් වාහන සඳහා මුළු ක්ෂේපෙලීම් (රු.'000)
 $4,200 + 1,460 = 5,660$

2016.10.01 දිනට මෝටර් වාහන වල වටිනාකම (රු.'000)

වටිනාකම: $14,600 - 2,400 = 12,200$

ක්ෂේපෙලීම: $5,660 - 2,000 = 3,660$

ක්ෂේප සඳහා වටිනාකම: $(12,200 - 3,660) = 8,540$

ගොඩනගැලී ක්ෂයරීම් (රු.'000)			
2017.03.31 දක්වා	9,000	5%	450

ලිබු සහ කාඩයාල උපකරණ ක්ෂයරීම් (රු.'000)				
2017.03.31 දක්වා	5,640	10%		564
එකතු කිරීම්	160	10%		4
එකතුව				568

ප්‍රතිඵලිත අනිර්ක්ෂය - නිසාන් මෝටර් උවද (රු.'000)

ප්‍රතිඵලිත අනිර්ක්ෂය - ප්‍රතිඵලිත විවෘත විවෘත විවෘත
විවෘත විවෘත = 1,000

අනිර්ක්ෂය - ප්‍රතිඵලිත විවෘත විවෘත = 400

ප්‍රතිඵලිත අනිර්ක්ෂය (1,000-400) = 600

(මුළු ලකුණු 20)

නිවේදනය

මෙහි ලබාදුන් පිළිතුරු ශ්‍රී ලංකා වරුලත් ගණකාධිකාරී ආයතනය මගින් (ශ්‍රී ලංකා ව.ග.) පමණක් ලබාදෙන ලද අතර, එම පිළිතුරු ඔබ විසින් එය “එස්ටෝ” යන පදනම මත පිළිගත යුතු වේ.

එම පිළිතුරු “ආදරු පිළිතුරු” ලෙස අදහස් නොකරන නමුත් ඒවා බොහෝදුරට suggested solution ලෙස දැක්වේ.

පිළිතුරු වලින් ප්‍රධාන අරමුණු දෙකක් ඉටුකෙරේ. ඒවා නම්,

01. විභාග ප්‍රශ්නයකට යෝජීත විසඳුමක් සඳහා සවිස්තරාත්මක තිබුණුනක් (උදාහරණයක්) සැපයීම සහ,
02. ශිෂ්‍යයන්ට විෂය පිළිබඳව තොරතුරු පරෝෂණය කිරීම සඳහා අත්වැලක් සැපයීම සහ විෂය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය සහ අයය වර්ධනය කිරීම.

මෙම යෝජීත විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරුලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) කිසිදු ප්‍රතිඵ්‍යාභාරයක් ලබා නොදෙන නිසා ඒ සම්බන්ධව කිසිදු අගතියකට පත්වීමක් පිළිබඳව මැසිවල්ලක් ශ්‍රී ලංකා වරුලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ඉදිරිපත් කිරීමට ඔබ හට හේතුවක් නොමැත. ඒ කෙසේ වෙතත් ඔබ විසින් යම් නඩුකරයක්, වන්දී ඉල්ලීමක්, පෙන්සමක්, තරජනය කිරීමක් හෝ බලවත් ඉල්ලීමක් ශ්‍රී ලංකා වරුලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ගොනුකරනු ලැබ එයින් සැලකියුතු අනදෝම් ජයග්‍රහණයක් ලබා නොගතහොත් ඔබ විසින් එම නඩුකරයට අදාළ සම්පූර්ණ නෙතික ගාස්තු සහ වියදම් ශ්‍රී ලංකා වරුලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතු වේ. එනයින්ම මෙම අයිතිවාසිකම හෝ මෙහි විස්තර කෙරෙන හෝ ශ්‍රී ලංකාවේ නීතින් යටතේ නීම් වෙනත් අයිතිවාසිකම බලාත්මක කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරුලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) නෙතික ත්‍යාමාර්ගයකට යොමුවීමට සිදුවුවහොත්, රේට අදාළ නෙතික ගාස්තු සහ වියදම්ද ඔබ විසින් ශ්‍රී ලංකා වරුලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතුවේ.

-
- ² 2013 ශ්‍රී ලංකා වරුලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) මගිනි.
සියලුම නිමිතම් ඇවිරිණි.

මෙම ලේඛනයේ කිසිම සටහනක් ප්‍රතිලත්පාදනය කිරීම, කුමන හෝ ආකාරයකින් හෝ ක්‍රමයකින් එනම්, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, ඡායා පිටපත් කිරීම, වාර්තාගත කිරීම හෝ වෙනත් ක්‍රමයකින් සම්පූෂ්ඨය කිරීම ශ්‍රී ලංකා වරුලත් ගණකාධිකාරී ආයතනයේ (ශ්‍රී ලංකා ව.ග.) පූර්ව ලිඛිත අවසරයකින් තොරව සිදු නොකළ යුතුය.